



**නිකුත් කළේ** සන්නිවේදන දෙපාර්තමේන්තුව

**දිනය** 2022 ජනවාරි 10

## නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිලි කිරීම

මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගනික සහ තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගී කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායීත්වය, ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් උචිත සංචිත කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීම රටින් රටට වෙනස් විය හැකි අතර, එය රටෙහි විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතී.

මෙම පසුබිම තුළ, 2021 දෙසැම්බර් මස අවසන් වන විට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස් වීම සම්බන්ධයෙන් නොමග යවන සුළු සහ වැරදි අර්ථකථන ගෙන දෙන මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ඉහත දක්වා ඇති සංචිත කළමනාකරණ ක්‍රියාවලියේ සියලුම අංශ සලකා බලා, නිල සංචිත සංයුතියේ වෙනස්කම් සංචිත කළමනාකරණ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවලට අනුකූල වන බව පැහැදිලි කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ඇත්ත වශයෙන්ම, 2008 වසර අවසානය වන විට රටේ රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 92ක් (එ. ජ. ඩොලර් බිලියන 2.6ක දළ නිල සංචිතවලින් සියයට 3.6 ක්) පමණක් වූ නමුත්, 2014 වසර අවසානය වන විට, රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 893 (එ. ජ. ඩොලර් බිලියන 8.2 ක දළ නිල සංචිතවලින් සියයට 10.9ක්) දක්වා ක්‍රමයෙන් වැඩි විය. එබැවින්, විදේශ සංචිතයෙහි රන් වත්කම් කොටස, පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම පිළිබඳ මහ බැංකුවේ තීරණ පිළිබිඹු කරමින්, වරින් වර වෙනස් විය හැකි බව පැහැදිලි වේ.

ඒ අනුව, සංචිත කළමනාකරණ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වන විට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 (එ.ජ.ඩොලර් බිලියන 3.1 ක දළ නිල සංචිතවලින් සියයට 5.6) දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරියේදී විදේශ සංචිත කළමනාකරණ සංයුතියෙහි වෙනස් වීමක් අවශ්‍ය වන මට්ටමක් දක්වා වර්ධනය වන විට, එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනු ඇත.